



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව - සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව
மகளிர், சிறுவர் அலுவலகம் மற்றும் சமூக பாதுகாப்பு அமைச்சு - சமூகபாதுகாப்பு பிரிவு
Ministry of Women, Child Affairs and Social Security - Social Security Division

මගේ අංකය
எனது இல
My No

DSD/HO/SW/14/19/01/Circuler

ඔබේ අංකය
உமது இல
Your No

.....

දිනය
திகதி
Date

2020.01.20

සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්,
ප්‍රධාන කාර්යාලයේ සියළුම මාණ්ඩලික නිලධාරීන්,
සියළුම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්,
සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්,

සමෘද්ධි සහනාධාර වැඩසටහන - සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

උක්ත ශීර්ෂය යටතේ ඔබ වෙත නිකුත් කර ඇති DSD/HO/SW/14/16/සහනාධාර වක්‍රලේඛ අංක දරන 2019.02.28 දිනැති ලිපිය හා බැඳේ.


02. එම ලිපියේ 2 වන ඡේදයේ සඳහන් පරිදි නව ප්‍රතිලාභීන් සඳහා සහනාධාර නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතින් ඉවත් කර තිබූ බලතල 2020.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත පවරනු ලබන අතර, නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී පහත සඳහන් ක්‍රමවේදය අනුගමනය කළ යුතු වේ.

- 2019.04.05 දින අංක 2117/55 දරන සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් සඳහා අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමේ ක්‍රම වේදය ඇතුළත්ව ඇති විශේෂ ගැසට් නිවේදනයෙහි අඩංගු නිර්ණායක අනුව කටයුතු කිරීම.
- සමෘද්ධි සහනාධාරලාභීන් තෝරා ගැනීමේදී වසම් මට්ටමින් පවුල් හඳුනා ගැනීමේ කාර්යය පහත සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කමිටුව මගින් සිදු කිරීම.
 - වසම්භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී
 - වසම්භාර ග්‍රාම නිලධාරී
 - වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරී
 - වසමෙහි සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන සභාපති

3. ඉහත සඳහන් අයුරින් වසම් මට්ටමින් තෝරා ගන්නා ලද සමාද්ධි ප්‍රතිලාභ ලැබීමට සුදුසු පවුල් සඳහා කලාප කළමනාකරු සහ මූලස්ථාන කළමනාකරු විසින් නිර්දේශයන් ලබා දීමෙන් අනතුරුව, ප්‍රාදේශීය ලේකම් විසින් අනුමත කිරීම.
4. එලෙස ප්‍රතිලාභ ලැබීමට සුදුසු බවට අනුමත වූ පවුල් ඇතුළත් කර ප්‍රමුඛතා ලේඛණයක් සකස් කිරීම.
5. 2019 අගෝස්තු මාසයට අදාළ සහනාධාර වටිනාකම ඉක්මවා නොයන පරිදි ප්‍රමුඛතා ලේඛණය අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මාසිකව ගලපා ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කිරීම.

03. ඉහත ක්‍රමවේදය අනුගමනය කිරීමේදී ඇතිවන ගැටළු සහගත අවස්ථාවලදී අදාළ කරුණු පැහැදිලිව සඳහන් කර මා වෙත යොමු කර උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

04. මේ සම්බන්ධව වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් අධ්‍යක්ෂ සමාජ ආරක්ෂණ හා සුභසාධන දු.අ. 0112 -864398 අමතන්න.


 නිමල් කොටචලගෙදර
 අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.)

පිටපත් :-

- | | |
|--|------------|
| 1) ලේකම්, (මුදල් අමාත්‍යාංශය) | - කා.දැ.ස. |
| 2) ලේකම්, (කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය) | - කා.දැ.ස. |
| 3) ප්‍රධාන ගණකාධිකාරී, (සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව) | - කා.දැ.ස. |
| 4) ප්‍රධාන අභ්‍යන්තර විගණක, (සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව) | - කා.දැ.ස. |